

පාරිසරික අනියෝගවලට සාර්ථකව මුහුණා දෙමු

පාරිසරික අනියෝග

- එදුනේ පරීක්‍රමයේ දී අපට මුහුණා දීමට සිදු වන අනියෝග පාරිසරික අනියෝග වේ.
- පාරිසරික අනියෝග
 - රෝගාබාධ
 - දුම්වැටි, මද්‍යස්‍යාර හා මත්දුව්‍යවලට යොමු වීම
 - අපවාර හා අපයෝජන
 - ආපදා
 - අනතුරු

අනතුරු

- අනතුරක් ශිනැස ම ස්වානයක දී ශිනැස ම පුද්ගලයෙකුට සිදු විය හැකි ය.
- නිවසේ දී, කම්භල්වල දී, පාසලේ දී, ක්‍රිඩා පිටියේ දී, මහා මහාමාර්ගයේ දී, රැකියා ස්වානවල දී, ප්‍රලාභවල දී, ගල්වෘත්වල්, මිනිරන් පතල්, ඉඩකිරීම් ස්වාන වැනි වැඩි බිම්වල දී අනතුරු සිදු විය හැකි ය.
- අනතුරවලට ප්‍රධාන හේතුව නොසලේකිමිමත් බව හා නොදුන්නාකමයි.
- අනතුරු නිසා ඇති වන හානියක තත්ත්ව-තැබූම්, සිරීම්, කැපීම් උච්චකුවීම්, කැඩුම් බිඳුම් ප්‍රලිස්සීම් කම්පනය, සිහිමුර්පා වීම රෝගාබාධ ඇති වීම පිවිත හානි වීමෙන් හානියකින් පිඩා ඇති වීම, දේපළ හානි වීම, වානය අපරිසිදු වීම, ගබ්ද දුෂ්‍රණය, හානිකර විකිරණ හා රසායනික දුව්‍ය නිසා පරිසර දුෂ්‍රණය.

- අනතුරු වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග-
 - අනතුරු පිළිබඳ දැනුවත් වෙමින් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම
 - අවනම් සහිත ක්‍රියාවල නොයෙදීම
 - අවශ්‍ය අවස්ථාවල දී අන්‍යතාන්ගේ උදව් සහ උපදෙස් ලබා ගැනීම
 - තමන් පරිහරණය කරන දැයු නියමිත ස්ථානවල තැබේමට පූරුෂ වීම
 - නිති රීති පිළිපැදිම
 - ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම
- අනතුරක දී සිදු වන හානිය අවම කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග
 - ප්‍රට්මාධාර ලබා දීම.
 - අවශ්‍ය අවස්ථාවල දී මූලික පිවිතාධාර ලබා දීම.
 - හැකි ඉක්මනින් වෙවැන් ප්‍රතිකාර සඳහා රැගෙන යාම.
- පුද්ගලයන්ගේ ඉවසීම නොමැතිකම,නොදැනුවත් බව,නිති ගරකී නොවීම, ආදි කරණු හේතුවෙන් බොහෝ අනතුරු සිදු වේ.
- මෙම අනියෝග ජය ගැනීමට, අප තුළ විවිධ නිපුණතා සහ ගුණාංග සංවර්ධනය කර ගත යුතු වේ.

ආ)පදා)

- ස්වභාව ධර්මයාගේ හඳුනී හා දිර්ණ කාලීන වෙනස් වීම් නිසා ද මිනිසුන්ගේ වැරදි ක්‍රියා නිසා ද ආපි හට ගති.
- අප මුහුතු දෙන විවිධ ආපදා-ගංච්‍රාර,නියාගය,නායෝඩී,,සුනාම්,සුම් කම්පා,සුල්,සුල්,ගිනිකුල පිපිරීම,පැවි ගිනි සහ වනාන්තර ගිනි ගැනීම්,අකුණු සැර වැදුම්,ගොඩනගේලි කඩා වැට්ම්,යුද්ධය තත්වයන්,වස්ගත රෝග

- ආපදා තත්වයන්ට මුහුණු පැ විට මානසික ආතමිය, සමාජ ගැටුම්, රෝගාධ මෙන් ම අනතුරකේ දී ඇති වන ආකාරයේ හානියක තත්වයන් ද හට ගත හැකි ය.
- ආපදා නිසා ඇති වන හානි-තලීම්, සිරීම්, කඩුම්- බිඳුම්, පිලිස්සීම් වැනි ගාරීරික හානි ඇති වීම,රෝගාධ ඇති වීම,කම්පනය හෝ සිනි මුර්ජ වීම,විදුලි සැර වැදුම,පිළින හානි සිදු වීම පරිසරය දුෂ්ණය,දේපල හා නිවාස විනාශ වීම.
- ස්වභාව බර්මයේ සිදු වන වෙනස්කම් පිළිබඳව මිනිසාගේ අවධානය යොමු වන්නේ නම් බොහෝ ආප අවස්ථාවන්හි දී සිදු වන හානිය වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකියාව ලැබේ.
- ආප අවස්ථාවන්හි දී ඇති විය හැකි හානියක තත්ව වළක්වා ගැනීමට හෝ හානිය අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගනමන්, ප්‍රවූල සහ ප්‍රජාව දැනුවත් වීම
 - දැනුවත් කිරීම සඳහා ජන මාධ්‍ය යොදා ගැනීම.
 - නිති පිළිපැදිම.
 - සමාජ ප්‍රතිපත්ති ගොඩ නගා ගැනීම.
 - පෙර සුදානම.
 - ආරක්ෂිත ස්ථාන හඳුනාගෙන සිරීම.
 - අනවසර ඉදිකිරීම්වලින් වැළකීම.
 - වන විනාශය වැළක්වීම.
 - පාරිසරික වෙනස්කම්වලට සංවේද වීම.
 - හඳුනා අවස්ථාවල දී කන්ෂායමක් ලෙස ගක්තිමන්ව කටයුතු කිරීම.

අපවාර හා අපයෝජන

- සමාජ විරෝධී ක්‍රියාවල යෙදුම අපවාර ලෙස හැඳුන්වේ.
- කොරකම් කිරීම, මත්දුවන හාවින කිරීම, හිංසා කිරීම සමාජ විරෝධී ක්‍රියාවෙ
- අපයෝජන යනු වෙනත් පුද්ගලයන් විසින් කෙනෙකු සමාජ විරෝධී ක්‍රියා සඳහා පොලුඩුවා ගැනීමයි.

- උමුන් රුවටීම,ගාරීරිකව හා මානසිකව වද හිංසා පැමිණුවීම,ලැජ්ඡ කිරීම,බිය වදේදුම,මෙහෙකාර දේශයේ යෙදවීම,ළමුන් මත් කුඩා, මත්දුවන ප්‍රවාහනයට යොදාවා ගැනීම වැනි ක්‍රියා,අනිකි පොත් පත්, වේඩියෝපට පරිභරණයට පෙළඳවීම,බලහන්කාරයෙන් හෝ මුදා කිරීමෙන් උමුන් විවිධ ලිංගික ආනවරවලුව,ගොඳරු කර ගැනීම උමා අපවාර හා අපයෝජන ලෙස ගත හැක.

අපවාර හා අපයෝජනවලලින් වැළකීමට ගත හැකි ක්‍රියා මාරුග

- සමාජ විරෝධී ක්‍රියාවක් සඳහා ඔබට පොලූවා ගැනීමට යම් අයෙකු උත්සාහ දුරන බව හැඟුනහොත් එම ස්ථානයෙන් වහා ම ඉවත් වෙන්න.
 - විවිධ තැගේ බෝග ලබා දී වැරදි ක්‍රියා සිදුහා ඔබට පොලූවා ගැනීමට උත්සාහ දුරයි නම් ප්‍රවේශම් වන්න.
 - එවතින් සැක සහිත දේ ගෙන විශ්වාසවන්න වැඩිහිටියෙකුට පවත්න.
 - නිවසේ, පාසලේ හෝ පාල් ස්ථානවල තහිට ගැවකීමෙන් වළැකින්න.
 - ඔබට ලිංගික අතවරයක් සිදු වීමට යන බව හැඟුනහොත් වහා ම උදුවී ඉල්ලා කිරීමෙන්න. ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න.
 - තමන්ගේ ගරීරය තමන්ට සුවිශේෂ බැවින් කෙනෙකුට පොදුගලික ස්ථාන ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන්න.
 - ඔබගේ ඇඳුම් පැලුදුම්, හැසිරීම්, කතා බහ ආදිය සංවර්ධ සිදු කිරීමට වග බලා ගන්න.
 - වැඩිහිටියන් නිවෙස්වල නොමැති අවස්ථාවල යහාල් යෙහෙලියන් නිවෙස්වලට ගෙන්වා ගැනීමෙන් වළැකින්න.
 - අන්තර්ජාලය, සමාජ වෙබ් අඩවි, ජංගම දුරකථන, දෙම්විපය වැඩිහිටියන්ගේ අනුදානමෙන් නොරව හාවිත නොකරන්න.

අපවාර හා අපයෝජන නිසා සිදු වන හානි

- මානසික පීඩාවන්ට ලක් වීම.
- ඇඩනාපනය කඩා කප්පල් වීම.
- සමාජයෙන් කොන් වීම.
- ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරු වීම.
- අනවශ්‍ය ගැබූ ගැනීම්වලට ලක් වීම.
- පිටින හානි වීම හා සිය දිව් නසා ගැනීම.

මත්දුවන

- මද්‍යසාර, දුම්වැටි හා අනෙකුත් සියලු ම මත්වන දුවන මත්දුවන ලෙස සැලකේ.
- නව යොවන වියට පා තබා සිටින ඔබට මුහුණා දීමට සිදු වන තවත් අනියෝගයක් ලෙස මද්‍යසාර, මත්දුවන හා දුම්වැටි සඳහන් කළ හැකි වේ.
- වැරදි කණ්ඩායම්වලට එකතු වීම හේතුවෙන් බොහෝ යොවනයන් මද්‍යසාර මත්දුවන හා දුම් පානය සඳහා යොමු වී ඇති බව වර්තමාන සමාජය දෙස බැහු විට පෙන් යන කරණෙකි.
- ඔබ මෙවතේ ක්‍රියාවලින් වැළැකි ඔබගේ යහාවන්ද එයින් මුදවා ගැනීමට ගක්තිමත් විය යුතු වේ.

මත්දුවන හාවිතයෙන් අභි වන හානි

- ගාරීරික ක්‍රියාකාරීත්වය හින වීම
- මානසික විකෘතිතා අභි වීම
- අවලස්සන වීම
- විවිධ රෝගවලට ගොදුරු වීම
- ලිංගික ගක්තිය හින වීම
- ස්නායු දුර්වලතා හට ගැනීම
- ආයුෂ ඇඩු වීම හා පිවිත හානි සිදු වීම
- ආර්ථික ගැටුණ අභි වීම
- පළුල් ආරුලුල් අභි වීම
- සමාජ විරෝධී ක්‍රියා සඳහා යොමු වීම
- අපවාර හා අපයෝගන සඳහා පෙළුම්මේ
- සමාජයෙන් කොන් වීම
- ගැටුමිකාර තත්ව අභි වීම

මත්දුවනවලින් වැළකීමට හා අන් අය වැළක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග

- නිවැරදි වර්යා අභි කර ගැනීම
- විවිධ මාධ්‍ය මගින් කෙරෙන ප්‍රවාර බුද්ධිමත්ව හඳුනා ගැනීම
- විවේකය විලියිල ගත කිරීම සඳහා ක්‍රිඩා සහ සොන්දුර්ය ක්‍රියාකාරකම්වලටයොමු වීම
- මත්දුවනවලට යොමු වූ අය ප්‍රතිච්‍රිත්වා ප්‍රතිච්‍රිත්වා ප්‍රතිච්‍රිත්වා වීම
- පොදු ස්ථානවල මත්දුවන හාවිතයට විරුද්ධ වීම
- මත්දුවන, අභියෝගය ඔබට ජයගත හැකි අභියෝගයකි

රෝගභාබ

- බෝ වන රෝග සහ බෝ නොවන රෝග ලෙස රෝග වර්ග දෙකකි.

බෝවන රෝග

- ආයාදුනයකු මගින් වෙනත් පුද්ගලයෙකුට වැළමේදාන රෝග බෝ වන රෝග ලෙස හඳුන්වේ.
- අතිනයේ දී පැවති බෝ වන රෝග කිපයක් අද වන විට මර්දනය කර ඇති නමුත් තවමත් ව්‍යාප්ත වෙමින් පවතින බෝ වන රෝග කිහිපයක් පවතී.
- බෝගු, මී උණු, කොලරාව, සරම්ප, පැපොල, කම්මල් ගාය, විකුන් ගුන්ය, සාරස්, හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග යනාදිය වේ.
- බෝගු රෝගය පාසල් දරවෙන්ට මෙන් ම වැඩිනිටියන්ට ද බලවත් අනියෝගයක්ව පවතී.
- ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන සඡඩිරු ස්කී රෝගය ද, විශාල අනියෝගයක්ව පවතී.
- සමාජ සාරධර්ම පිරිහි යාම, මෙම රෝගය පැතිරීමට මූලික හේතුවක් ලෙස සඳහන් කළ හැකි වේ.

බෝ නොවන රෝග

- හසු රෝග, දියවැසියාව, අධික රැකිර පිඩිනය, පිළිකා, ස්නායු රෝග නැති රෝග බෝ නොවන රෝග වේ.
- මෙම රෝග අති විමට මූලික හේතු ලෙස වැරදි ආහාර පුරුදු සහ වැරදි පිවන රටා සඳහන් කළ හැකිවේ.

රෝගභාධ නිසා ඇති වන හානි

- ගරීරය හෝ අවයව අක්‍රිය වීම.
- ආබාධිත තත්වයන්ට පත් වීම.
- ගාරීරික පෙනුම වෙනස් වීම.
- ක්‍රියාක්ලී බව අඩු වීම.
- පිවින හානි වීම.
- ආර්ථික පරිහානිය.
- අධ්‍යාපනය කඩා කප්පල් වීම.
- මානසික අසෘහනය.

රෝග වළක්වා ගැනීමටත්, හානිය අවම කර ගැනීමටත් ගත හැකි ක්‍රියා මාර්ග.

- රෝග පිළිබඳ තමන් දැනුවත් වීම සහ සමාජය ද දැනුවත් කිරීම.
- සෞඛ්‍යවත් ආහාර පරිභේදනය.
- පරිසිදු පානිය ජලය පරිහරණය.
- මත් ද්‍රව්‍ය හාවිතයෙන් වැළකීම.
- නිසි ගරීර ස්කන්ධ දුර්ගකය (ර්විඡ) පවත්වා ගැනීම.
- සුදුසු පරිදි ව්‍යායාම, විවේකය සහ නින්ද ලබා ගැනීම.
- මානසික ආතතිය අඩු කර ගැනීම.
- ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම.
- රෝග පැනිරීමේ මාර්ග අනුරා දැමීම.
- රෝග බෝවන මූලයන් විනාශ කිරීම.
- පරම්පරාගත රෝග ඇති විට වෙළද්‍ර උපදෙස් ලබා ගැනීම.
- වෙළද්‍ර පරීක්ෂණ සඳහා වරින් වර යොමු වීම.
- රෝග ඇති වූ විට කළට වේලාවට නිසි ප්‍රතිකාර ලබා ගැනීම.

පාරිසරික අනියෝග ජය ගැනීමට සංවර්ධනය කර ගත යුතු නිපුණතා)

- ඉවසීම
- දැනුවත් බව, නිති ගරකේ බව
- නිවැරදි නිරනු ගැනීම, මූල්‍යමන්ව ගැවෙළ විසඳුම
- නිර්මාණුකිලි වින්තනය,විවාරුකිලි වින්තනය
- නිසි පුහුණුව
- ව්‍යුත්‍යාපික සිත්තිවේදනය
- යහපත් අන්තර්පුද්ගල සම්බන්ධතා
- වින්තවේග පාලනය
- ආත්මවබෝධය
- ආත්ම විශ්වාසය
- යහපත් ආකළුප
- යහපත් පුරුදු අනුගමනය
- උපකුම්භිකිව කටයුතු කිරීම
- කත්ත්ඩායම් හැඳිම